

සීමාසහිත කාගිල්ස් බැංකු ශේෂය මාරු කිරීමේ වැඩසටහන සඳහා වන කොන්දේසි හා නියමයන්

1. ශේෂය මාරු කිරීමේ වැඩසටහන (BTP) සීමාසහිත කාගිල්ස් බැංකු (බැංකුව) ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන් (කාඩ්පත්හිමියා) සඳහා පිරිනමනු ලැබූ අතර එමගින් කාඩ්පත්හිමියන්හට ඔවුන්ගේ වෙනත් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් (OBCC) හි පවතින හිඟ ශේෂය කාගිල්ස් බැංකුවෙහි ක්‍රෙඩිට් කාඩ්පත වෙත මාරු කිරීමේ හැකියාව හිමි වේ.
2. ශේෂය මාරු කිරීමේ හැකියාව අත්විඳීම සඳහා ශේෂය මාරු කිරීමේ වැඩසටහන වෙත අයදුම් කරනු ලබන කාඩ්පත්හිමියා විසින් ශේෂය මාරු කිරීමේ අයදුම්පත සම්පූර්ණ කර බැංකුවෙහි කාඩ්පත් මධ්‍යස්ථානය වෙත භාර දිය යුතුය.
3. ශේෂය මාරු කිරීමේ අයදුම්පත භාර ගැනීම, බැංකුවෙහි අනුමැතිය සහ එම අදාළ ශේෂය මාරු කිරීමේ වැඩසටහන සඳහා අයදුම් කරනු ලබන අවස්ථාවේදී ක්‍රෙඩිට් කාඩ්පත්හි ඉතිරිව ඇති ශේෂය යන කරුණු වලට යටත් වේ.
4. කාඩ්පත්හිමියාගේ ශේෂය මාරු කිරීමේ අයදුම්පත අනුමත කළ හොත්, නිසි පරිදි අත්සන් කළ අයදුම්පත, ශේෂය මාරු කිරීමේ වැඩසටහනට අදාළ ගනුදෙනු සිදු කිරීම සඳහා කාඩ්පත්හිමියා විසින් බැංකුව වෙත ලබා දෙනු ලබන ලිඛිත අවසරය ලෙස පිළිගනු ඇත.
5. කාඩ්පත්හිමියාගේ ශේෂය මාරු කිරීමේ අයදුම්පත අනුමත කළ හොත්, නිසි පරිදි අත්සන් කළ අයදුම්පත සහ බැංකුවෙහි නියෝජිතයෙකු හා කාඩ්පත්හිමියා අතර ඇති වන දුරකථන සංවාදය, ශේෂය මාරු කිරීමේ වැඩසටහනට අදාළ ගනුදෙනු සිදු කිරීම සඳහා කාඩ්පත්හිමියා විසින් බැංකුව වෙත ලබා දෙනු ලබන අවසරය ලෙස පිළිගනු ඇත.
6. කාඩ්පත්හිමියාගේ ණය සීමාව, අයදුම් කරන ලද ශේෂය මාරු කිරීමේ මුදල් ප්‍රමාණය ආවරණය කිරීම සඳහා ප්‍රමාණවත් නොවේ නම්, බැංකුවෙහි තනි අභිමතය පරිදි ශේෂය මාරු කිරීමේ වැඩසටහනට අදාළ මුදල් ප්‍රමාණයෙන් කොටසක් පමණක් සුදුසු යයි සිතන පරිදි තීරණය කර අනුමත කිරීමට හැකියාව ඇත.
7. අනුමත කරන ලද ශේෂය මාරු කිරීමේ වැඩසටහනට අදාළ මුදල් ප්‍රමාණය, ශ්‍රී ලංකා මහා බැංකුවෙහි අදාළ රෙගුලාසි වලට යටත්ව බැංකුවට සහ වෙනත් බැංකුවට පිළිගත හැකි ගෙවීමේ ක්‍රමයක් මගින් වෙනත් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත වෙත ප්‍රේෂණය කරනු ඇත.
8. කාඩ්පත්හිමියාහට සාමාන්‍ය ගනුදෙනුවක් පරිද්දෙන් සම්පූර්ණ ශේෂය මාරු කළ මුදල් ප්‍රමාණය එක් ගෙවීමක් ලෙස කාඩ්පත වෙත එකවර හර වන ආකාරයෙන් හෝ වාරික ගෙවීමේ සැලැස්මක් ලෙස හෝ පියවීමේ ක්‍රමය තෝරා ගැනීමේ අවස්ථාව හිමි වේ.
9. ශේෂය මාරු කිරීමේ මුදල් ප්‍රමාණය පියවීම සඳහා කාඩ්පත්හිමියා විසින් වාරික ගෙවීමේ සැලැස්ම තෝරා ගත් අවස්ථාවකදී පහත සඳහන් අමතර කොන්දේසි අදාළ වේ.
 - a. කාඩ්පත්හිමියා හට මාස 6, 12, 18, 24, 36 යන කාල සීමාවන් ඇතුළත අදාළ මුදල පියවීමේ හැකියාව පවතී. මේ සඳහා අදාළ යාවත්කාලීන කරන ලද පොලී අනුපාතයන් පිළිබඳ දැනුවත් වීම සඳහා කරුණාකර කාගිල්ස් බැංකු වෙබ් අඩවිය (www.cargillsbank.com) වෙත පිවිසෙන්න.
 - b. ශේෂය මාරු කිරීමේ මුදල් ප්‍රමාණය සමාන මාසික වාරිකයන්ගෙන් (මූලික මුදලින් සහ පොලියෙන් කොටසක්) පියවිය යුතුය. ලබාගත් ශේෂය මාරු කිරීමේ මුදල් ප්‍රමාණය සහ මුළු පොලිය, කාඩ්පත්හිමියා

විසින් තීරණය කරන ලද කාල සීමාවෙන් බෙදීම මගින් ගෙවිය යුතු වාරික මුදල ලබා ගත හැකි අතර එම වාරික මුදල අදාළ කාල සීමාව සඳහා ස්ථිර වාරිකයක් වේ.

c. ශේෂය මාරු කිරීමේ වාරිකය, මාසිකව කාඩ්පත් ගිණුම වෙත හර වනු ඇති අතර ක්‍රෙඩිට් කාඩ්පතට අය කරනු ලබන සාමාන්‍ය ගනුදෙනුවක් ලෙස ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම් ප්‍රකාශනයෙහි ඇතුළත් වනු ඇත.

d. ශේෂය මාරු කිරීමේ මුදල් ප්‍රමාණය, බැංකුව විසින් නිකුත් කරනු ලබන කාඩ්පත්හිමියාගේ ක්‍රෙඩිට් කාඩ්පතෙහි ශේෂයෙන් අවහිර කර තබනු ඇති අතර එක් එක් වාරිකය ආපසු ගෙවීමේදී ක්‍රමයෙන් අවහිර කරන ලද මුදල් ප්‍රමාණය අඩු වනු ඇත.

e. ශේෂය මාරු කිරීමේ අයදුම්පත කාඩ්පත්හිමියා විසින් අත්සන් කළ දිනයේදී හෝ බැංකුව විසින් තීරණය කරනු ලබන ඊට පසු ඕනෑම දිනයකදී පළමු වාරිකය ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමට හර වන බවට කාඩ්පත්හිමියා එකඟ වේ.

f. ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම් ප්‍රකාශනයෙහි සඳහන් කර ඇති හිඟ වාරිකය ගෙවිය යුතු දිනයේදී අදාළ මාසික වාරිකය කාඩ්පත්හිමියා විසින් ගෙවිය යුතු වන අතර හිඟ වාරික ගෙවිය යුතු දිනයේදී වාරිකයෙන් කොටසක් නොපියවා පැවතියහොත් කලින් කලට බැංකුව විසින් තීරණය කරනු ලබන ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අදාළ වන නියමිත පොලී අනුපාතිකය, හිඟ ශේෂය මත අය වනු ඇත.

g. අදාළ මාසයෙහි බැංකු ක්‍රෙඩිට් කාඩ්පතෙහි හිඟ මුදලට වඩා ඉහළ මුදලක් ගෙවනු ලැබුවහොත් එම අමතර මුදල ශේෂය මාරු කිරීම යටතේ පවතින බිල් පතට එකතු නොවූ වාරිකයන්ට එරෙහිව ස්වයංක්‍රීයව සකස් නොවනු ඇත.

h. කාඩ්පත්හිමියාගේ ක්‍රෙඩිට් කාඩ්පත ශේෂය මාරු කිරීමේ වැඩසටහනෙහි කාල සීමාව අතරතුර ඕනෑම අවස්ථාවකදී අවලංගු වුවහොත් / නවතා දැමුවොත් / අවහිර වුවහොත් / අලුත් නොකළහොත් / ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් ණය සීමාව ඉක්මවා ඇත්නම් / පහර හැරීමක් සිදු වී ඇත්නම් / හිඟ මුදල් පියවා නොමැති නම් සම්පූර්ණ වාරික හිඟ මුදල් ක්ෂණිකව හිඟ බවට පත් වන අතර කාඩ්පත් හිමියා විසින් පියවිය යුතු වේ.

i. කාඩ්පත්හිමියාහට ක්‍රෙඩිට් කාඩ්පත කඩිනමින් පියවා අවසන් කිරීමට අවශ්‍ය නම් ඔහු / ඇය විසින් කඩිනමින් පියවා අවසන් කිරීමේ අරමුණ පිළිබඳ නිසි පරිදි ලිඛිතව පෙර දැනුම් දීමක් සිදු කළ යුතු අතර එවැනි පියවා අවසන් කිරීමකදී කාඩ්පත්හිමියා ශේෂය මාරු කිරීම සඳහා ලබා ගත් මුළු මුදල සහ පියවනු ලබන දිනය දක්වා අදාළ පොලී මුදල සම්පූර්ණ වශයෙන් පියවිය යුතුය.

j. පියවීම සඳහා තීරණය කරනු ලබන කාල සීමාව නැවත වෙනස් කළ නොහැකි අතර මුදල් තැන්පත් කිරීම සඳහා වෙනත් බැංකුවට අදාළ ගනුදෙනුව පියවා අවසන් කිරීම පිළිබඳ විස්තර එම අවස්ථාවේදීම බැංකුව වෙත ලිඛිතව දැනුම් දිය යුතුය.

10. ශේෂය මාරු කිරීමේ වැඩසටහන සඳහා කලින් කලට සිය තනි අභිමතය පරිදි අවශ්‍ය යයි සලකන සේවා ගාස්තු / අය කිරීම් ඇතුළත් කිරීමට බැංකුවට අයිතිය හිමි වේ.

11. වෙනත් බැංකු වල තුන් වන පාර්ශව සඳහා ලබා දුන් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ශේෂය මාරු කිරීමේ පහසුකම හිමි නොවේ.

12. හිඟ මුදල් නැවත පියවා ගැනීම සඳහා තුන්වන පාර්ශවයක නියෝජිතයෙකු යෙදවීම සඳහා කාඩ්පත්හිමියා විසින් බැංකුව වෙත මෙයින් එකඟ වී බලය ලබා දේ. යම් ගැටළුවක් එකතු කිරීමේ නියෝජිතායතනය වෙත යොමු කිරීමට හෝ නීතිය පියවර ගැනීමට සිදු වුවහොත් හෝ

කාඩ්පත්හිමියා විසින් සියලු පිරිවැය , පොලී , නීතිමය ගාස්තු සහ එකතු කිරීමේ නියෝජිතයාගේ ගාස්තු පියවිය යුතුය.

13. පොලිය හා සම්බන්ධව හෝ වෙනත් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වැඩිපුර ගෙවීමක් සිදු වීම සම්බන්ධව, ඕනෑම හිඟ මුදල් හා සම්බන්ධ ගාස්තු , ගෙවීම් ප්‍රමාද වීම නිසා අය කරනු ලබන ගාස්තු, මූල්‍ය ගාස්තු, හෝ කාඩ්පත්හිමියාගේ වෙනත් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතෙහි හිඟ මුදල් ගෙවිය යුතු දිනට පෙර බැංකුව හට අදාළ මුදල පියවීමට නොහැකි වීම හෝ ගෙවීම් ප්‍රමාද වීම හේතුකොටගෙන වෙනත් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන ඉහත සඳහන් කල වෙනත් ඕනෑම ගාස්තු / වගකීම් හේතුවෙන් හෝ බැංකුව විසින් කාඩ්පත්හිමියා විසින් ලබා දෙනු ලැබූ උපදෙස් වලට අනුව ක්‍රියා කිරීම හේතුවෙන් කාඩ්පත්හිමියා හට දැරීමට සිදු වන සියලුම හෝ ඕනෑම හානියක් පිළිබඳ බැංකුව විසින් වගකියනු නොලබන අතර ඒ සඳහා කාඩ්පත්හිමියා විසින් වන්දි පූරණය කල යුතුය
14. ශේෂය මාරු කිරීමේ වැඩසටහන භාවිතය සමග සම්බන්ධ ලක්ෂණ හා සේවාවන් බැංකුව විසින් තීරණය කරනු ලබන අතර කලින් කලට බැංකුව විසින් සුදුසු යැයි සිතන ආකාරයෙන් සිය තනි අභිමතය පරිදි එහි ලක්ෂණයන්, සේවාවන් සහ කොන්දේසි වෙනස් කිරීමට, ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමටද හැකියාව පවතී.
15. ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන් සඳහා වන පොදු කොන්දේසි හා නියමයන් ශේෂය මාරු කිරීමේ වැඩසටහන සඳහාද අදාළ වන අතර මෙම කොන්දේසි හා නියමයන් සහ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන පොදු කොන්දේසි හා නියමයන් අතර මතභේදාත්මක අවස්ථාවකදී ශේෂය මාරු කිරීමේ වැඩසටහන හා සම්බන්ධ ගැටළු වල ප්‍රමාණය දක්වා පමණක් පළමුවෙන් පැවති කොන්දේසි හා නියමයන් අදාළ වනු ඇත.
16. මෙහි සඳහන් කර ඇති ශේෂය මාරු කිරීමේ වැඩසටහන සඳහා අදාළ කොන්දේසි හා නියමයන්, ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන පොදු කොන්දේසි වලට අමතරව ඇති කොන්දේසි හා නියමයන් වන අතර එමගින් පොදු කොන්දේසි හා නියමයන් අවලංගු නොවේ.
17. සියලුම සන්නිවේදනයන් කාගිල්ස් බැංකු කාඩ්පත් මධ්‍යස්ථානය, අංක 34, මේට්ලන්ඩ් වන්ද්‍රවංකය, කොළඹ 07 හෝ cards@cargillsbank.com යන විද්‍යුත් ලිපිනය වෙත යොමු කල යුතුය.